



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

AA2 විභාගය - 2019 ජනවාරි

**ප්‍රශ්න සහ යෝජිත උත්තර
විෂය අංක (AA21)**

**උසස් මූල්‍ය ගිණුම්කරණය
(AFA)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
අංක 540, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

**AA2 විභාගය - 2019 ජනවාරි
(AA21) උසස් මූල්‍ය ගිණුම්කරණය**

යෝජිත උත්තර

A කොටස

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න (OTQs)

අනිවාර්ය ප්‍රශ්න අට (08) කි.

(මුළු ලකුණු 20)

01 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

1.1 උත්තරය (2) - (පරිච්ඡේදය 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම)

දළ වැටුප	=	9,600,000	
අඩු කළා - EPF 8%	=	(768,000)	
අඩු කළා - PAYE	=	(325,000)	
ශුද්ධ වැටුප	=	<u>8,507,000</u>	

(ලකුණු 02)

1.2 උත්තරය (3) - (පරිච්ඡේදය 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම)

(ලකුණු 02)

1.3 උත්තරය (2) (B සහ C පමණි) -
(පරිච්ඡේදය 04 - සීමාසහිත සමාගම් සඳහා ගිණුම්කරණය)

(ලකුණු 02)

1.4 උත්තරය (1) - (පරිච්ඡේදය 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම)

රු.

ශේෂය ඉ/ගෙ (හිඟ)	21,200	ශේෂය ඉ/ගෙ (කලින් ලද)	28,700
		මුදල්	481,200
ආදායම	475,900		
ශේෂය ප/ගෙ (කලින් ලද)	31,200	ශේෂය ඉ/ගෙ (හිඟ)	18,400
	<u>528,300</u>		<u>528,300</u>

(ලකුණු 02)

- 1.5 (පරිච්ඡේදය 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම)
- වගකීමක්, ජංගම වගකීමක් ලෙස වර්ග කිරීමට සම්පූර්ණ කළ යුතු නිර්ණායක:
- එය සාමාන්‍ය මෙහෙයුම් වක්‍රය තුළ දී විකිණීමට හෝ පරිභෝජනය කිරීමට හෝ උපලබ්ධි වෙනැයි අපේක්ෂා කිරීම.
 - එය මූලික වශයෙන් විකිණීමේ කාර්යය සඳහා තබාගෙන සිටීම.

3. එය වාර්තා කරන කාලපරිච්ඡේදයෙන් පසුව මාස 12ක් තුළ දී උපලබ්ධි වෙනැයි අපේක්ෂා කිරීම.
4. වත්කම වාර්තා කරන කාලපරිච්ඡේදයෙන් පසුව අවම වශයෙන් මාස 12ක් පසුවන තුරු වගකීමක් නිරවුල් කිරීම හෝ හුවමාරු කිරීම සීමා කර නැත්නම් මුදල් හෝ මුදල් සමාන දෑ

(ලකුණු 02)

1.6 (පරිච්ඡේදය 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම)

පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට නොගය ගණනය කරයි.

$$\begin{aligned} \text{ඒ අනුව, කොගයේ වටිනාකම} &= 1,800,000.00 - (1,800,000.00 \times 15\%) \\ &= 1,530,000.00 \end{aligned}$$

අලාභය රු. 470,000.00/-

(ලකුණු 03)

1.7 (පරිච්ඡේදය 03 - හවුල් ව්‍යාපාර සම්බන්ධිත කරුණු)

1. නව හවුල්කරුවකු බඳවා ගැනීම.
2. දැනට සිටින හවුල්කරුවකු විශ්‍රාම ගැනීම.
3. දැනට සිටින හවුල්කරුවන් අතර ලාභ අනුපාතය වෙනස් වීම.
4. දැනට සිටින හවුල්කරුවකු මිය යාම.
5. හවුල් ව්‍යාපාර ඒකාබද්ධ වීම.

(ලකුණු 03)

1.8 (පරිච්ඡේදය 03 - හවුල් ව්‍යාපාර සම්බන්ධිත කරුණු)

(a) 24 වගන්තිය - ව්‍යාපාරයේ ස්වභාවය වෙනස්වීම

හවුල් ව්‍යාපාරයේ සාමාන්‍ය කටයුතුවලට පරිබාහිරව සම්බන්ධව ඇති වන වෙනත් කරුණු සම්බන්ධයෙන් වැඩි හවුල්කරුවන්ගේ කැමැත්ත පරිදි තීරණය කළ යුතුය. නමුත්, හවුල් ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් වීම හවුල්කරුවන් ඒකමතිකව තීරණය කළ යුතුය.

(b) 24 වගන්තිය, ව්‍යාපාරයට නව හවුල්කරුවකු හඳුන්වා දීම

දැනට සිටින සියලුම හවුල්කරුවන්ගේ එකඟතාවය නොමැතිව කිසිදු පුද්ගලයකු හවුල්කරුවකු ලෙස හඳුන්වා දිය නොහැකිය.

(ලකුණු 04)

(මුළු ලකුණු 20)

A කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න පහ (05) කි.

(මුළු ලකුණු 25)

02 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 01 - මූල්‍ය ගිණුම් පාලනයන් ක්‍රියාත්මක කිරීම

		ණයගැති පාලන ගිණුම		රු.
ශේෂය ඉ/ගෙ	585,600.00	ආපසු එවුම්		23,800.00
විකුණුම්	258,000.00	මුදල්		189,000.00
		දුන් වට්ටම්		4,900.00
		එකතු වැරදි		20,000.00
		එකතු වැරදි		27,000.00
		ශේෂය ප/ගෙ		578,900.00
	843,600.00			843,600.00

ගළපන ලද අගය = 578,900.00

(ලකුණු 05)

03 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 03 - හවුල් ව්‍යාපාර සම්බන්ධ කරුණු

කසුන්, දසුන් සහ සුපුන් හවුල් ව්‍යාපාරයේ
2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ලාභා'ලාභ විසර්ජන ගිණුම

				රු.
ශුද්ධ ලාභය				2,031,250
අඩු කළා:				
ප්‍රාග්ධනය මත පොලී	කසුන්	10%	(400,000)	
	දසුන්	10%	(300,000)	
	සුපුන්	10%	(300,000)	
				(1,000,000)
වැටුප්	දසුන්			(300,000)
				731,250
ලාභ කොටස	කසුන්		(292,500)	
	දසුන්		(219,375)	
	සුපුන්		(219,375)	(731,250)
				-

(ලකුණු 05)

04 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

රු.

දළ වැටුප	සේවක සුබසාධක අරමුදල් දායකත්වය 2%	EPF අඩුකිරීම් 8%	ශුද්ධ වැටුප	සමාගමේ දායකත්වය	
				EPF - 12%	ETF - 3%
30,000,000	600,000	2,400,000	27,000,000	3,600,000	900,000

පෙරවැඩ:

දළ වැටුප

$$27,000,000 = X - [X \times 0.08] - (X \times 0.02)$$

$$= X - 0.08X - 0.02X$$

$$27,000,000 = X - 0.1X$$

$$27,000,000 = 0.9X$$

$$\underline{30,000,000} = \underline{X}$$

(ලකුණු 05)

05 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 01 - මූල්‍ය ගිණුම් පාලනයන් ක්‍රියාත්මක කිරීම

2018 මැයි 31 දිනට

ගළපන ලද මුදල් පාලන ගිණුම

රු.

ශේෂය ඉ/ගෙ	328,500	ණය	30,000
සෘජු තැන්පතු	12,000	බැංකු ගාස්තු	2,500
		ශේෂය ප/ගෙ	308,000
	<u>340,500</u>		<u>340,500</u>

(ලකුණු 03)

2018 මැයි 31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය

(රු.)

ගළපන ලද මුදල් පොතට අනුව ශේෂය			308,000
එකතු කළා : ඉදිරිපත් නොකළ වෙක්පත්	- 157845	11,000	
	- 157846	13,500	
අඩු කළා : උපලබ්ධි නොවූ වෙක්පත්	- 117654	(35,000)	(10,500)
බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය			<u>297,500</u>

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

06 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 05 - ලාභ අරමුණු කර නොගත් සංවිධාන සඳහා ගිණුම්කරණය

	සාමාජික දායක මුදල් ගිණුම		රු.
ශේෂය ඉ/ගෙ - හිඟ මුදල්	15,000	ශේෂය ඉ/ගෙ - කලින් ලද මුදල්	9,000
ආදායම් වියදම් ගිණුම	459,000	ශේෂය ප/ගෙ - හිඟ මුදල්	33,000
ශේෂය ප/ගෙ - කලින් ලද	15,000	ශේෂය ඉ/ගෙ - කලින් ලද	15,000
	489,000		489,000
ශේෂය ඉ/ගෙ - හිඟ මුදල්	33,000		

(ලකුණු 05)



B කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.
(මුළු ලකුණු 30)

07 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 05 - ලාභ අරමුණු කර නොගත් සංවිධාන සඳහා ගිණුම්කරණය

ඕල්ඩ් බෝයිස් ක්‍රිකට් සමාජය
2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
අවන්හල් වෙළෙඳ ගිණුම

		(රු.)
විකුණුම්		30,500
විකුණුම් පිරිවැය:		
ආරම්භක තොගය	4,500	
ගැනුම් (24,3200 + 3,800 - 3,200)	24,800	
අවසාන තොගය	(3,200)	(26,100)
දළ ලාභය		4,400
වියදම්:		
වෙනත් වියදම්	2,500	
විදුලිය සහ ජලය	1,700	(4,200)
ශුද්ධ ලාභය		200

(ලකුණු 03)

ඕල්ඩ් බෝයිස් ක්‍රිකට් සමාජය
2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ආදායම් සහ වියදම් ගිණුම

		(රු.)
ආදායම් :		
පරිත්‍යාග		12,300
කුලී ආදායම		21,500
සාමාජික දායක මුදල් (8,400 + 500 - 800)		8,100
යාවච්ච සාමාජිකත්වය		240
අවන්හලෙන් ලද ලාභය (4,400 - 2,500 - 1,700)		200
		42,340
වියදම් :		
වැටුප්	(2,900)	
ක්‍රීඩා පිටිය නඩත්තු	(3,600)	
ක්ෂය - ක්‍රීඩා භාණ්ඩ	(9,000)	
ක්ෂය - ගොඩනැගිල්ල	(1,000)	
වෙනත් වියදම්	(4,100)	
ප්‍රචාරණය	(2,500)	(23,100)
වර්ෂය සඳහා අතිරික්තය		19,240

(ලකුණු 07)

(මුළු ලකුණු 10)

පෙරවැඩ:

පෙරවැඩ 01

යාවත්ව සාමාජික ගිණුම		(රු. '000)
ආදායම	240	ශේෂය ඉ/ගෙ 2,200
ශේෂය ප/ගෙ	2,160	මුදල් 200
	2,400	2,400

පෙරවැඩ 02

ණයනිමි ගිණුම		(රු. '000)
මුදල්	24,200	ශේෂය ඉ/ගෙ 3,200
ශේෂය ප/ගෙ	3,800	ගැනුම් 24,800
	28,000	28,000

පෙරවැඩ 03

විදුලි සහ ජල ගිණුම		(රු. '000)
ශේෂය ඉ/ගෙ	200	ලා/ලා 1,700
මුදල්	1,600	ශේෂය ප/ගෙ 100
	1,800	1,800

පෙරවැඩ 04

සාමාජික දායක මුදල් ගිණුම		(රු. '000)
ශේෂය ඉ/ගෙ	800	මුදල් 8,400
ආදායම	8,100	ශේෂය ප/ගෙ 500
	8,900	8,900

08 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

සුවිමාලි ෆැෂන්

2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

	පිරිවැය	සමුච්චිත ක්ෂය	ධාරණ අගය
ජංගම නොවන වත්කම්			
මෝටර් රථ	2,900,000	(1,450,000)	1,450,000
කාර්යාල උපකරණ	550,000	(137,500)	412,500
	3,450,000	(1,587,500)	1,862,500
ජංගම වත්කම්			
තොගය		150,000	
වෙළෙඳ ලැබිය යුතු මුදල්		420,000	
වෙනත් ලැබිය යුතු දෑ		1,300,000	
ඉදිරියට කළ ගෙවීම්		11,500	
අතැති සහ බැංකුවේ ඇති මුදල්		125,000	2,006,500
මුළු වත්කම්			3,869,000
හිමිකම් හා වගකීම්			
2011.04.01 දිනට ප්‍රාග්ධනය		1,190,000	
ශුද්ධ ලාභය (පෙරවැඩ 02)		2,068,000	
ගැනිලි		(174,000)	
හිමිකම්			3,084,000
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		720,000	
උපචිත වියදම්		65,000	785,000
මුළු හිමිකම් හා වගකීම්			3,869,000

(ලකුණු 10)

පෙරවැඩ:

(පෙරවැඩ 01)

ඉවත් කිරීමේ ගිණුම			
පිරිවැය	2,000	වෙනත් ලැබිය යුතු	1,300
ලාභය	300	ක්ෂය	1,000
	2,300		2,300

(පෙරවැඩ 02)

ගලපන ලද ලාභය

ලාභය	1,783,000
ඉවත් කිරීමේ ලාභ	300,000
කොහ ගැලපීම	(15,000)
	2,068,000

09 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 03 - හවුල් ව්‍යාපාර සම්බන්ධ කරුණු

(a)

හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්

(රු. '000)

	රශ්මි	පුෂ්මි	කුෂ්මි		රශ්මි	පුෂ්මි	කුෂ්මි
ශේෂය ඉ/ගෙ	65	-	50	ශේෂය ඉ/ගෙ	-	5	-
ශේෂය ප/ගෙ	325	555	500	පොලී	90	30	30
				වැටුප්	-	420	420
				ලාභ කොටස	300	100	100
	390	555	550		390	555	550

(ලකුණු 06)

(b)

හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්

(රු. '000)


	රශ්මි	පුෂ්මි	කුෂ්මි		රශ්මි	පුෂ්මි	කුෂ්මි
කීර්ති නාමය	500	250	250	ශේෂය ඉ/ගෙ	1,500	500	500
ශේෂය ප/ගෙ	1,600	450	450	කීර්ති නාමය	600	200	200
ඉ/ගෙ	2,100	700	700		2,100	700	700

(ලකුණු 04)

පෙරවැඩ:

(රු. '000)

විසර්ජනයට පෙර ලාභය	1,490	
ප්‍රාග්ධනය මත පොලී:		
රඳ්ම	90	
පුෂ්ම	30	
කුෂ්ම	30	(150)
හවුල්කරුවන්ගේ වැටුප්:		
පුෂ්ම	420	
කුෂ්ම	420	(840)
		500
ලාභ කොටස:		
රඳ්ම	300	
පුෂ්ම	100	
කුෂ්ම	100	(500)
		-



C කොටසෙහි අවසානය.

එක් අනිවාර්ය ප්‍රශ්නයකි.

(මුළු ලකුණු 25)

10 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

පරිච්ඡේදය 04 - සීමාසහිත සමාගම් සඳහා ගිණුම්කරණය

සී/ස භාෂා (පෞද්ගලික) සමාගම
 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

		(රු. '000)
විකුණුම්		47,125
විකුණුම් පිරිවැය		(23,500)
දළ ලාභය		23,625
වියදම්:		
බෙදාහැරීමේ වියදම් (පෙරවැඩ 02)	(8,613)	
පරිපාලන වියදම් (පෙරවැඩ 03)	(3,727)	
මූල්‍ය වියදම් (පෙරවැඩ 01)	(810)	(13,150)
බදු පෙර ලාභය		10,475
ආදායම් බදු වියදම		(200)
වර්ෂය සඳහා ලාභය		10,275

(ලකුණු 11)

(b) සී/ස භාෂා (පෞද්ගලික) සමාගම

2018 මාර්තු 31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

	පිරිවැය	සමුච්චිත ක්ෂය	ශුද්ධ පොත් අගය
ජංගම නොවන වත්කම්			
මෝටර් රථ	32,500	29,000	3,500
කාර්යාල උපකරණ	2,000	1,800	200
යන්ත්‍ර	52,800	440	52,360
	87,300	31,240	56,060
ජංගම වත්කම්			
තොගය		6,615	
වෙළෙඳ ලැබිය යුතු දෑ	8,220		
අඩමාන ණය වෙන් කිරීම	(123)	8,097	
ඉදිරියට කළ ගෙවීම්		8	
ස්ථාවර තැන්පත්		11,000	
අතැති මුදල් හා බැංකු (3,190 - 400)		2,790	28,510
මුළු වත්කම්			84,570
ස්කන්ධය සහ වගකීම්			
ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනය (5,000+2,000)		7,000	
රඳවාගත් ඉපැයුම් (7,325-375+10,275)		17,225	
පොදු සංචිත		850	
මුළු ස්කන්ධය			25,075
ජංගම නොවන වගකීම්			
12% ණයකර		5,000	5,000
ජංගම වගකීම්			
යන්ත්‍ර මිලදී ගැනීම් සඳහා ගෙවිය යුතු ගිණුම		52,800	
උපචිත වියදම්		345	
වෙළෙඳ ගෙවිය යුතු දෑ		1,350	54,495
මුළු ස්කන්ධය සහ වගකීම්			84,570

(ලකුණු 14)

(මුළු ලකුණු 25)

පෙරවැඩ:

(පෙරවැඩ 01)

උපචිත වියදම්:

ණයකර මත පොලිය	300
කුලී	45
	<u>345</u>

(පෙරවැඩ 02)

බෙදාහැරීමේ වියදම්:

ශේෂ පත්‍රය	2,047
ක්ෂය - මෝටර් රථ	6,500
ණයගැතියන් සඳහා වෙන් කිරීම	66
	<u>8,613</u>

(පෙරවැඩ 03)

පරිපාලන වියදම්:

ශේෂ පත්‍රය	3,050
ක්ෂය - යන්ත්‍ර	440
- කාර්යාල උපකරණ	200
කුලී	45
රක්ෂණය	(8)
	<u>3,727</u>

(පෙරවැඩ 04)

මූල්‍ය වියදම්:

ණයකර පොලී	600
වෙනත් මූල්‍ය වියදම්	210
	<u>810</u>


D කොටසෙහි අවසානය.

Notice :

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2019 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)